



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1985 අංක 27 දරන
ලංකාවේ රෝමානු කතෝලික
අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ
රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා පිළිබඳ
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1985 ජුනි මස 21 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1985 ජුනි මස 21 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලැංසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක.

1985 අංක 27 දරන ලංකාවේ රෝමානු කතෝලික අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා පිළිබඳ (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1985 ජුනි මස 21 වන දින]

එල්. ඩී.—ඕ. 07/84.

ලංකාවේ රෝමානු කතෝලික අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි.

මෙතෙක් යාපනයේ රෝමානු කතෝලික රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ ආගමික බල ප්‍රදේශය යටතේ පැවැති ප්‍රදේශයෙන් කොටසක් මන්තාරම් රද ගුරු වසම නමින් නව රද ගුරු වසමක් බවට පත් කොට අතිගරු දේවධර්මාචාර්ය තෝමස් සවුන්දරනාය ගම්, ඩී. ඩී. රාජගුරු ප්‍රසාදීන් වහන්සේ එය පාලනය කිරීම සඳහා මන්තාරම් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ වශයෙන් යථා පරිදි පත් කරනු ලබ ඇති හෙයින් සහ යාපනයේ එකී රදගුරු වසමේ තවත් කොටසක් සහ මෙතෙක් ත්‍රිකුණාමලයේ රෝමානු කතෝලික රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ ආගමික බල ප්‍රදේශය යටතේ පැවැති ප්‍රදේශයෙන් කොටසක් අනුරාධපුර රද ගුරු වසම නමින් නව රද ගුරු වසමක් බවට පත් කොට අතිගරු දේවධර්මාචාර්ය හෙන්රි ගුණවර්ධන ඩී. එම්. අයි. රාජගුරු ප්‍රසාදීන් වහන්සේ එය පාලනය කිරීම සඳහා අනුරාධපුරයේ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ වශයෙන් යථා පරිදි පත් කරනු ලබ ඇති හෙයින් ද :

පූර්විකාව.

මන්තාරම් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ අනුරාධපුරයේ රාජ ගුරු ප්‍රසාදීන් වහන්සේ සංස්ථාගත කිරීමට විධි විධාන සලස්වනු පිණිස සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් ලංකාවේ රෝමානු කතෝලික අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම අවස්ථානුකූල හෙයින් ද :

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 1985 අංක 27 දරන ලංකාවේ රෝමානු කතෝලික අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා පිළිබඳ (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඳු කාමිය.

2. මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන ලංකාවේ රෝමානු කතෝලික අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා පිළිබඳ ආඥාපනතේ (1980 අංක 28 දරන පනතින් ඇතුළත් කරන ලද) 3෫ වන වගන්තියට ඉක්බිතිව ම, එහි 3෫ වගන්තිය වශයෙන් බල පැවැත්විය යුතු, පහත සඳහන් අලුත් වගන්තිය ඇතුළත් කිරීමෙන් ප්‍රධාන ප්‍රඥප්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

3෫ වන අලුත් වගන්තිය 338 වන අධිකාරයෙහි ඇතුළත් කිරීම.

“ මන්තාරම් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ අනුරාධපුර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සංස්ථාගත කිරීම.

3෫. මන්තාරම් සහ අනුරාධපුර රෝමානු කතෝලික රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා, එනම් පිළිවෙළින්, අතිගරු දේවධර්මාචාර්ය තෝමස් සවුන්දරනායගම් ඩී. ඩී. සහ අතිගරු දේවධර්මාචාර්ය හෙන්රි ගුණවර්ධන ඩී. එම්. අයි. රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා සහ රෝමානු කතෝලික සභාවේ නීති සහ ව්‍යවහාරයන් අනුව යථා පරිදි පත් කරනු ලබන එතුමාණන්ලාගේ අනුප්‍රාප්

2 1985 අංක 27 දරන ලංකාවේ රෝගානු කතෝලික අග්‍ර රාජගුරු
ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා
පිළිබඳ (සංශෝධන) පනත

නිකයන් ද සංස්ථා වන අතර ඒ සංස්ථා මේ ආඥා
පනතේ සියලු කාර්යයන් සඳහා මන්තාරමේ රාජ
ගුරු ප්‍රසාදීන් වහන්සේ සහ අනුරාධපුරයේ රාජ
ගුරු ප්‍රසාදීන් වහන්සේ යන නම්වලින් හැඳින්
වෙන්නේ ය. තවද එම නාම යටතේ අවිච්ඡින්න
පැවැත්මක් ඒවාට ඇත්තේ ය. සෑම වර්ගයකම
වංචල හා නිශ්චල දේපළ අත්කර ගැනීමේ, මිලට
ගැනීමේ, ලබා ගැනීමේ, දරා සිටීමේ හා භුක්ති
විඳීමේත් ඒ දේපළ විකිණීමේ හෝ ඒ පිළිබඳව
අන් ආකාරයකින් හුදුස්සක් කිරීමෙන් පූර්ණ
බලය ඒ සංස්ථාවලට ඇති අතර ඒ දේපළ
සම්බන්ධයෙන් ඒ නාමවලින් ඒ සංස්ථා විසින්
සියලු අධිකරණයන්හි නඩු පවරීම ද ඒ සංස්ථා
වලට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකි
වන්නේ ය.”.

5෦෦ අලුත්
වගන්තිය
ප්‍රධාන
ප්‍රඥප්තියෙහි
ඇතුළත්
කිරීම.

3. (1980 අංක 28 දරන පනතින් ඇතුළත් කරන ලද) 5෦෦
වගන්තියට ඉක්බිතිවම එහි 5෦෦ වගන්තිය වශයෙන් පහත
දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි ඇතුළත්
කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 5෦෦ වගන්තිය වශයෙන්
බලපැවැත්වන්නේ ය:—

“මන්තාරමේ
රාජගුරු
ප්‍රසාදීන්
වහන්සේ
වෙත සහ
අනුරාධපුර
රාජගුරු
ප්‍රසාදීන්
වහන්සේ
වෙත දේපළ
සතු කර දීම.

5෦෦. ස්වකීය නිල තත්ත්වයෙන් එකී අතිගරු
දේව ධර්මාචාර්ය තෝමස් සවුන්දරනායගම් ඩී. ඩී.
සහ අතිගරු දේවධර්මාචාර්ය හෙන්රි ගුණවර්ධන
ඕ. එම්. අයි. රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා විසින්
දනට අත්කරගෙන ඇති, දරනු ලබන හෝ
සන්තකයෙහි තබාගෙන සිටින වංචල හා නිශ්චල
යන දෙවර්ගයේ ම සියලු දේපළ ඒවා කෙරෙහි
බලපාන යම් භාරයකට හෝ කොන්දේසියකට හෝ
යටත් ව, පිළිවෙලින් එකී මන්තාරමේ රාජගුරු
ප්‍රසාදීන් වහන්සේ සහ එකී අනුරාධපුරයේ රාජ
ගුරු ප්‍රසාදීන් වහන්සේ වෙත සතු වන්නේ ය.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
6 වන වගන්තිය
සංශෝධනය
කිරීම.

4. 1980 අංක 28 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ
6 වන වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත
දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය
මෙයින් නවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

“(3) මන්තාරමේ රාජගුරු වසම සහ අනුරාධපුරයේ රාජගුරු
වසම ඇති කිරීම හේතුකොටගෙන, පිළිවෙලින්, මන්තාරමේ රාජ
ගුරු ප්‍රසාදීන් වහන්සේ සහ අනුරාධපුරයේ රාජගුරු ප්‍රසාදීන්
වහන්සේගේ පාලනයට යටත් වන වංචල හෝ නිශ්චල සියලු

1985 අංක 27 දරන ලංකාවේ රෝගානු කතෝලික අග්‍ර රාජගුරු 3
ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ලා
පිළිබඳ (සංශෝධන) පනත

දේපළ සම්බන්ධයෙන් මන්නාරමේ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ
ගේ නමට යාපනයේ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ විසින් හෝ,
අනුරාධපුර රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ නමට යාපනයේ රාජ
ගුරු ප්‍රසාදීන් වහන්සේ හෝ ත්‍රිකුණාමලයේ රාජගුරු ප්‍රසාදීන්
වහන්සේ හෝ විසින් ලියා අත්සන් කරනු ලබන හිමි කර දීමේ,
විකිණීමේ හෝ පාවරීමේ කවර සාධන පත්‍රයකට වුවද 1982 අංක 43
දරන මුද්දර ගාස්තු පනතේ 2 වන වගන්තිය යටතේ එවැනි යම්
සාධන පත්‍රයක් සඳහා අය කරනු ලබන නියමිත මුද්දර ගාස්තු අය
කරනු ලැබිය යුතු ය.”